

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්, සාරාංශගත වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්තිවලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 107(5) සහ 108(1) උප වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, විශ්වවිද්‍යාලයේ මූල්‍ය ප්‍රකාශන තුළින් 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, විශ්වවිද්‍යාලය අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය විශ්වවිද්‍යාලය ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා විශ්වවිද්‍යාලයේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

විශ්වවිද්‍යාලයේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, විශ්වවිද්‍යාලයේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්ස්‍රාවකයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාත්මක මහභරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මත භාරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් විශ්වවිද්‍යාලයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා විශ්වවිද්‍යාලයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාලත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ විශ්වවිද්‍යාලයේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- යම් අදාළ ලිඛිත නීතියකට හෝ විශ්වවිද්‍යාලයේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, විශ්වවිද්‍යාලය ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

1.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.5.1 ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූල නොවීම

අදාළ ප්‍රමිතියට යොමුව සහිතව අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) පිරිවැය රු.189,170,790ක් වූ භාවිතාකල හැකි තත්ත්වයේ නොපවතින වෛද්‍ය පීඨයේ ශ්‍රවණාගාරය 2020 වර්ෂයේදී වත්කමක් ලෙස ගිණුම්ගතකර තිබීම නිසා ගොඩනැගිලි වත්කම හා කෙරීගෙන යන වැඩ එම වටිනාකමින් පිළිවෙලින් වැඩියෙන් හා අඩුවෙන් දක්වා තිබුණි. ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 07 හි 14 හා 69 ඡේද අනුව වත්කම් භාවිතයට ගැනීමට සුදුසු තත්ත්වයකට පත්වූ දින සිට ක්ෂය කිරීම ආරම්භ කළ යුතු වුවත් ඊට අනුකූල නොවන ලෙස ක්ෂය කිරීම හේතුවෙන් සමුච්චිත ක්ෂය රු.38,622,370ක් වැඩියෙන්ද සමුච්චිත අරමුදල රු.29,163,830ක් හා සමාලෝචිත වර්ෂයේ අතිරික්තය රු.9,458,540ක් අඩුවෙන් දක්වා තිබුණි.	ශ්‍රවණාගාරය ඉදිකිරීමේ කටයුතු නිම කර ඇති බැවින් 2020 දෙසැම්බර් 31 දින සිට වත්කමක් ලෙස ගිණුම්ගතකර ක්ෂය ප්‍රතිපාදනය ද සිදු කරන බවත් ආසන සවි කිරීමේ කාර්යය අධ්‍යාපන අමාත්‍යාංශය මගින් විද්‍යා හා තාක්ෂණ මානව සම්පත් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සිදු කරගෙන යනු ලබන බවත් ඒ අනුව මේ වන විට ආසන කොටසක් සවි කර ඇති බව.	ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත අනුව භාවිතයට ගැනීමට සුදුසු තත්ත්වයට පත්වන තෙක් වත්කම් ලෙස හඳුනා නොගෙන කෙරී ගෙන යන වැඩ යටතේ දැක්වීමට කටයුතු කළ යුතුය.

- (ආ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 07 හි 19 වන ඡේදය ප්‍රකාරව මාකදුර පරිශ්‍රයේ තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය වෙත විදුලි සැපයුම් ලබාදීම වෙනුවෙන් 2020 වර්ෂයේදී දරන ලද රු.4,436,225ක් ගොඩනැගිලි යටතේ ප්‍රාග්ධනික කිරීම වෙනුවට සමාලෝචිත වර්ෂයේ වියදමක් ලෙස ගිණුම්ගත කර තිබීම හේතුවෙන් එම ප්‍රමාණයෙන් ගොඩනැගිලි වටිනාකම හා වර්ෂයේ අතිරික්තය අඩුවෙන් මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණි.
- මෙය විදුලි බල මණ්ඩලය විසින් සවිකරනු ලබන ට්‍රාන්ස්ෆෝමරය සහ අනෙකුත් උපකරණ සඳහා සහ සේවා ගාස්තුව සඳහා කරන ගෙවීමක් වන බැවින් සහ විදුලි ට්‍රාන්ස්ෆෝමරය විදුලි බල මණ්ඩලයේ වත්කමක් වන බැවින් විශ්වවිද්‍යාලයේ ගිණුම්වල ප්‍රාග්ධනික කිරීම හෝ ඒ සඳහා ක්ෂය ප්‍රතිපාදනය කිරීම සිදු කළ නොහැකි බව.
- ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව ප්‍රාග්ධනික කළ යුතු වත්කම් නිවැරදිව හඳුනාගත යුතුය.
- (ඇ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 07 හි 19 හා 58 ඡේද අනුව වෙනම වත්කම් පත්ති ලෙස හඳුනාගත යුතු පිරිවැය රු.36,671,442ක් වූ මාර්ග පද්ධති හා අන්තර් සම්බන්ධිත කුට්ටිගල් ඇතිරූ මාර්ග හා රු.15,607,903ක් වූ සන්නිවේදන ජාල උපකරණ වටිනාකම සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන තුළ පිළිවෙලින් ඉඩම් යටතේ හා කාර්යාල උපකරණ සහ පරිගණක උපාංග යටතේ ගිණුම් ගත කර තිබුණි.
- විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා වක්‍රලේඛ අංක 649 සහ 09/2022 අනුව වත්කම් පත්ති වර්ගීකරණය කර ක්ෂය ගණනය කරනු ලබන බවත් මාර්ග පද්ධති විධිමත් ක්‍රමවේදයකට අනුව වටිනාකම තක්සේරු කිරීමෙන් පසු ගිණුම් නිවැරදි කරන බව.
- ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව වත්කම් නිවැරදි වර්ගීකරණයන් යටතේ දැක්වීමට කටයුතු කළ යුතුය.
- (ඈ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 07 හි 47 ඡේදය ප්‍රකාරව දේපල පිරියත හා උපකරණවල සාධාරණ වටිනාකම් වෙනස්වීම් සෑම වසර තුනකට හෝ පහකට වරක් ප්‍රත්‍යාගණනය කර මූල්‍ය ප්‍රකාශනවලට ගැලපීම් කළ යුතු වුවද, විශ්වවිද්‍යාලය සතු ඉඩම් හා ගොඩනැගිලි පිළිවෙලින් 2013 වර්ෂයේදී රු.325,750,000කට හා 2016 වර්ෂයේදී රු.3,784,300,000කට ප්‍රත්‍යාගණනය කිරීමෙන් පසු පිළිවෙලින් වර්ෂ 11 ක් හා වර්ෂ 08 ගත වී තිබුණද නැවත ප්‍රත්‍යාගණනය කිරීමට කටයුතු කර නොතිබුණි.
- APFAහි ලේකම් විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ගණකාධිකාරී ඇමතු ලිපිය අනුව 2024 වර්ෂයේ සිට පිරිවැය ක්‍රමය අනුව දේපල, පිරියත, උපකරණ ගිණුම්ගත කිරීමද ප්‍රත්‍යාගණනය කළ වත්කම් පත්තීන් deemed පිරිවැය (deemed cost) අනුව ගිණුම්ගත කර ඇති බවත් මේ බව 2024 මූල්‍ය ප්‍රකාශනවල ගිණුම් ප්‍රතිපත්ති යටතේ සඳහන් කර ඇති බැවින් ඉඩම් හා ගොඩනැගිලි ප්‍රත්‍යාගණනය කර නොමැති බව.
- ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු කළ යුතුය.
- (ඉ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 07 හි 58 ඡේදය අනුව සමාලෝචිත වර්ෂය තුළදී නගර සංවර්ධන ව්‍යාපෘතිය මගින් වැඩ නිම කර භාරදෙන ලද වත්කම් ගිණුම්ගත කිරීමේදී වෙන වෙනම වත්කම් පත්ති යටතේ හඳුනාගත යුතු වටිනාකම රු.379,700,492ක් වූ ගෘහභාණ්ඩ හා කාර්යාල උපකරණ, විදුලි හා සවිකිරීම් සහ ජලනල, අපජල නල, කානු අයිතම ගොඩනැගිලි යටතේ ගිණුම්ගත කර ගොඩනැගිලිවලට අදාල ප්‍රතිශතය යටතේ ක්ෂය කිරීම හේතුවෙන් වර්ෂයේ ක්ෂය
- නගර සංවර්ධන ව්‍යාපෘතිය මගින් ඉදිකර වැඩ නිම කර තිබූ ගොඩනැගිලිවල සාධාරණ අගය සහ ගෘහ භාණ්ඩවල වටිනාකම පිළිබඳව ලබා දුන් තොරතුරු අනුව ගිණුම්ගත කර ඇති බව.
- ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව නිවැරදි වර්ගීකරණයන් යටතේ වත්කම් ගිණුම්ගත කළ යුතුය.

රු.9,210,753ක් අඩුවෙන් ගිණුම් ගතකර තිබුණි. ඒ අනුව වර්ෂයේ අතිරික්තය සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයෙහි දේපළ පිරිසිදු උපකරණ ශේෂය එම ප්‍රමාණයෙන් වැඩියෙන් මූල්‍ය ප්‍රකාශන තුළ දක්වා තිබුණි.

1.5.2 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2024 ජනවාරි 29 දිනැති අංක 01/2024 දරන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ මූල්‍ය වක්‍රලේඛ ලිපිය අනුව බැඳුම්කර ගිවිසුම් කඩකළ පුද්ගලයන්ගෙන් අයවිය යුතු ශේෂය සඳහා සමාලෝචිත වර්ෂයට අදාළ අයකළ යුතු රු.12,517,718ක පොළිය ගිණුම්ගත කිරීමට කටයුතු කර නොතිබුණි.	85 වැනි විගණන කමිටු තීරණය අනුව මේ වන විට අනුමත ගෙවීම් සැලසුමකට අනුව ගෙවීම් කරන අයවලුන්ගෙන් පොලියක් අය නොකිරීමට තීරණය කර ඇති බව.	වක්‍රලේඛ නියමයන් පරිදි නිවැරදිව අයවිය යුතු පොළිය ගණනයකර ගිණුම්ගත කළ යුතුය.
(ආ) පිරිවැය රු.948,000,017ක් වූ දේපළ පිරිසිදු උපකරණ භාවිතයට සුදුසු තත්ත්වයට පත් වූ අවස්ථාවේ සිට ක්ෂය ගණනය නොකිරීම හේතුවෙන් වර්ෂයේ අතිරික්තය හා දේපළ පිරිසිදු හා උපකරණ ශේෂය රු.21,305,996ක් වැඩියෙන් මූල්‍ය ප්‍රකාශන තුළ දක්වා තිබුණි.	දීර්ඝ කාලයක සිට මේ ආකාරයෙන් ක්ෂය කිරීම කර ඇති බවත් ඉදිරියේදී මේ පිළිබඳව සාකච්ඡා කර සුදුසු පියවරක් ගන්නා බව.	ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව භාවිතයට සුදුසු තත්ත්වයට පත්වූ දින සිට ක්ෂය ගණනය කළ යුතුය.
(ඇ) ඉඩම් අත්පත් කර ගැනීමේ පනතේ 38(අ) අතුරු විධානය යටතේ විශ්වවිද්‍යාලය විසින් 2024 සැප්තැම්බර් 26 දින භුක්තිය භාර ගෙන තිබූ මාකදුර පරිශ්‍රයේ පර්චස් 214 ක් වූ ඉඩම් කැබලි දෙක සමාලෝචිත වර්ෂය තුළදී ගිණුම්ගත කිරීමට කටයුතු කර නොතිබුණි. අදාළ පනත ප්‍රකාරව භුක්තිය ලබා ගත් දින සිට සියයට 7ක පොළිය සඳහා වෙන් කිරීමක් සිදුකර නොතිබුණි.	ඉඩම් කොටස් සඳහා නිත්‍යානුකූල පැවරුම්පත්‍ර ලබාදී නොමැති බැවින් එහි වටිනාකම මූල්‍ය ප්‍රකාශනවලට ඇතුළත් කළ නොහැකි අතර මූල්‍ය ප්‍රකාශනවල සටහන් මගින් මේ පිළිබඳව තොරතුරු හෙළිදරව් කර ඇති බව.	විශ්වවිද්‍යාලය සතු වත්කම් නිවැරදිව හඳුනාගෙන ගිණුම්ගත කළ යුතුය.
(ඈ) ඉකුත් වර්ෂයන්ට අදාළ රු.2,214,330ක් වූ ස්වයං මූල්‍ය පාඨමාලාවන්ගෙන් විශ්වවිද්‍යාල දායකත්ව ආදායම, වර්ෂයේ ආදායමට ගිණුම්ගත කර තිබීමෙන් හා සමාලෝචිත වර්ෂයට අදාළ විශ්වවිද්‍යාල දායකත්ව ආදායම රු.1,605,757ක් වර්ෂයේ ආදායමට ගිණුම්ගත නොකිරීමෙන් වර්ෂයේ අතිරික්තය රු.608,573 කින් වැඩියෙන් දක්වා තිබුණි. එසේම ඉකුත් වර්ෂයන්ට අදාළ විශ්වවිද්‍යාල දායකත්ව	ඉකුත් වර්ෂයන්ට අදාළ ආදායම ලාභයට ගැලපීම හා සමාලෝචිත වර්ෂයට අදාළ ආදායම ගිණුම්ගත නොකිරීම නිවැරදි කරන බවත් සමුච්චිත අරමුදලෙහි අඩුවක් නොමැති බව.	වර්ෂයට අදාළ ආදායම නිවැරදිව හඳුනාගෙන ගිණුම්ගත කළ යුතුය.

ආදායම රු.558,910ක් හඳුනා නොගැනීම හේතුවෙන් සමුච්චිත අරමුදල එම වටිනාකමින් අඩුවෙන් දක්වා තිබුණි.

1.6 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

	නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ)	1971 අංක 38 දරන මුදල් පනතේ 11 වන වගන්තිය	අදාළ විෂයභාර අමාත්‍යවරයාගේ හා මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය ලබා ගැනීමකින් තොරව විශ්වවිද්‍යාලය විසින් සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දින වන විට එකතුව රු.475,529,828ක් ස්ථාවර තැන්පතුවල ආයෝජනය කර තිබුණි.	විශ්වවිද්‍යාලයේ මුදල් කමිටුවේ සහ පාලක සභාවේ අනුමැතිය ලබා ගෙන ඇති බවත් 2025 වසර තුළදී අලුතින් ආරම්භ කරන ස්ථාවර තැන්පතු සඳහා විශ්වවිද්‍යාලයේ මුදල් කමිටුවේ, පාලක සභාවේ සහ මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරන බව.	මුදල් පනතේ විධිවිධාන ප්‍රකාරව අතිරික්ත මුදල් ආයෝජනය කිරීමට අදාළ අනුමැතින් ලබා ගැනීමට කටයුතු කළ යුතුය.
(ආ)	1992 අංක 62 දරන පාරිතෝෂික ගෙවීම් (සංශෝධන) පනතේ 4 (i) වන උප වගන්තිය	නිලධාරීන් 19 දෙනෙකුට පාරිතෝෂික ගෙවීම් ප්‍රමාද වීම හේතුවෙන් සමාලෝචිත වර්ෂය තුළදී එකතුව රු.1,942,355ක් අධිභාර ගෙවීමට පනතේ විධිවිධාන ප්‍රකාරව කටයුතු කර නොතිබුණි.	දින 30 ක් ඇතුළත පාරිතෝෂික මුදල් ගෙවීම ප්‍රායෝගිකව කළ නොහැකි බවත් විශ්වවිද්‍යාල ආයතන සංග්‍රහයේ V වන පරිච්ඡේදයේ 4.5 ඡේදය අනුව සේවයෙන් ඉල්ලා අස්වීම පත්වීම් බලධරයා වන පාලක සභාව තීරණය කිරීමෙන් සහ 7.9 ඡේදය අනුව; අස්වීම බාර ගන්නා තෙක් සේවය අවසන් වීම මත හිමි වන කිසිදු ගෙවීමක් අනුමත නොකළ යුතු බවත් සේවක භවතුන්ට විනය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වෙමින් පැවතීම බැඳුම්කර ගිවිසුමක් මත අධ්‍යයන නිවාඩු ලබා සිටින අතරතුර සිය ඉල්ලා අස්වීම ප්‍රමාදයට හේතුවී ඇති බව.	පාරිතෝෂික පනතේ විධිවිධාන ප්‍රකාරව කටයුතු කළ යුතුය.
(ඇ)	ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි 133 හා 134	ස්වාධීනත්වය සඳහා අභ්‍යන්තර විගණන අංශය මුදල් හා ගිණුම් කටයුතුවලින් නිදහස්ව තිබිය යුතු වුවද කොන්ත්‍රාත් බිල්පත් හා පාරිතෝෂික ගෙවීම් සිදුකිරීමට පෙර කොන්ත්‍රාත් බිල්පත් පරීක්ෂා කර ගෙවීම්	2018 වර්ෂයේ දී විගණන සහ කළමනාකරණ කමිටුව මගින් ගත් තීරණයකට අනුව සියලුම බිල්පත් විගණනය කරන ලද බවත් සමස්ථ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය විසින්ම පාරිතෝෂික ගෙවීම් පූර්ව විගණනය කිරීමෙන් අනතුරුව ගෙවීම් කටයුතු සඳහා යොමු කරනු	මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කළ යුතුය.

නිර්දේශ කිරීමට හා ලබන බව.
පාරිතෝෂිත ගණනය කර
ගෙවීම් නිවැරදි බව තහවුරු
කිරීමට අභ්‍යන්තර විගණනය
සම්බන්ධ කරගෙන තිබුණි.

(ඇ)	විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ උසස් අධ්‍යාපන ආයතන සඳහා වූ සංශෝධිත ආයතන සංග්‍රහයේ 09 වෙනි පරිච්ඡේදයේ 3.1 වගන්තිය	විශ්වවිද්‍යාල කාර්යමණ්ඩලයේ පැමිණීම හා පිටවීම විධිමත් ලෙස තහවුරු කර නොගෙන සමාලෝචිත වර්ෂය තුළදී වැටුප් හා දීමනා ලෙස රු.1,388,115,483ක් ගෙවා තිබුණි.	ආචාර්යවරයකුගේ රාජකාරී අනුව දේශන පැවැත්වීම, දේශන සඳහා සූදානම් වීම ඇතුළු අධ්‍යයන කටයුතු සහ පරිපාලනමය රාජකාරී ද ඉටු කරනු ලබන අතර මෙම රාජකාරී නිරන්තරව ම වසර පුරාම පූර්ණකාලීනව සිදු කළ යුතුව ඇති අතර එය පැය 08 රාජකාරියක් නොව ඉන් ඔබ්බට ද පැතිරී යන බවත් සාමාන්‍ය පිළිවෙතක් ලෙස ලාංකීය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ අධ්‍යයන කාර්යමණ්ඩලය ඇහිලි සලකුණු යන්ත්‍රානුසාරයෙන් තැබීම හෝ වෙනත් ආකාරයකින් පැමිණීම හා පිටවීම සලකුණු නොකරන බව.	විශ්වවිද්‍යාල ආයතන සංග්‍රහයේ විධිවිධාන ප්‍රකාරව කටයුතු කළ යුතුය.
-----	---	---	---	--

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු. 1,299,949,538 ක අතිරික්තයක් වූ අතර ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ අතිරික්තය රු.348,844,769 ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.951,104,769ක වර්ධනයක් නිරීක්ෂණය විය. මෙම වර්ධනයට ප්‍රාග්ධන ස්වරූපයේ හුවමාරු නොවන ගනුදෙනු වලින් ලැබෙන ආදායම වැඩි වීම ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

	විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ)	1999 වර්ෂයේ සිට විශ්වවිද්‍යාලය පවත්වාගෙන යනු ලබන තක්සේරු වටිනාකම රු.40,000,000ක් වූ මාකදුර පරිශ්‍රයේ අක්කර 22 ක ඉඩම් නිත්‍යානුකූලව විශ්වවිද්‍යාලය වෙත පවරා ගැනීමට කටයුතු කර නොතිබුණි.	දළ ඇස්තමේන්තුව 2025 මාර්තු 23 දින පන්තල ප්‍රාදේශීය ලේකම් වෙත යවන ලද අතර ඉඩම් සඳහා නිත්‍යානුකූල පැවරුම් පත්‍ර ලබාදීමේ ඉදිරි කටයුතු, පන්තල ප්‍රාදේශීය ලේකම් විසින් සිදු කරනු ඇති බව.	කඩිනමින් පවරා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුය.
(ආ)	මාකදුර පරිශ්‍රයේ පර්චස් 74 ක් පමණ වූ කුඹුරු ඉඩම් කැබලි 03 ක් පවරා ගැනීම සඳහා රු.1,013,750ක අත්තිකාරම් මුදලක් හා පොල් පර්යේෂණ	දළ ඇස්තමේන්තුව 2025 මාර්තු 23 දින පන්තල ප්‍රාදේශීය ලේකම් වෙත යවන ලද බවත් ඒ අනුව, ඉඩම් සඳහා නිත්‍යානුකූල පැවරුම් පත්‍ර ලබාදීමේ	කඩිනමින් පවරා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුය.

මණ්ඩලයට අයිති අක්කර 05 ක ඉඩම පවරා ගැනීම සඳහා රු.මිලියන 10ක මුදලක් 2013 හා 2014 වර්ෂයන්හිදී පිළිවෙලින් පන්නල ප්‍රාදේශීය ලේකම් වෙත හා පොල් පර්යේෂණ මණ්ඩලය වෙත ගෙවීම්කර වසර 11ක් පමණ ගතවී තිබුණද එම ඉඩම් නීත්‍යානුකූලව විශ්වවිද්‍යාලය වෙත පවරා ගැනීමට කටයුතු කර නොතිබුණි.

ඉදිරි කටයුතු, පන්නල ප්‍රාදේශීය ලේකම් විසින් සිදු කරනු ඇති බව.

(ඇ) බැඳුම්කර ගිවිසුම් කඩකල කලීකාචාර්යවරයකගෙන් අයකල යුතු බැඳුම්කර වටිනාකම දෝෂ සහගතව ගණනය කිරීම හේතුවෙන් රු.4,666,714ක් අඩුවෙන් අය කර තිබුණු අතර එම හිඟ බැඳුම්කර මුදල අදාළ කලීකාචාර්යවරයාගෙන් හෝ ඊට වගකිව යුතු නිලධාරීන්ගෙන් හෝ අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.

කලීකාචාර්යවරයා විසින් අධ්‍යයන නිවාඩු ලබා ගැනීමේ දී සපයා ඇති කරුණු අනුව බැඳුම්කර වටිනාකම ගණනය කර ඇති බවත් බැඳුම්කර අත්සන් කිරීමෙන් පසු ඇය විසින් ඉදිරිපත් කර ඇති ලේඛන මත වටිනාකම නැවත ගණනය කළ ද ඒ පිළිබඳව තහවුරුවක් අදාළ විදේශීය විශ්වවිද්‍යාලය මගින් මේ වන තෙක් ලබා දී නොමැති අතර කෙසේවෙතත් රජයේ විගණනයේ කරුණු දැක්වීම මත අදාළ නැවත ගණනය කිරීම සිදු කර ඇයගෙන් අයකර ගැනීමට කටයුතු කරමින් පවතින බව.

අයවිය යුතු නිවැරදි බැඳුම්කර වටිනාකම් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.

(ඈ) කුලියාපිටිය නඩත්තු ගබඩාව 2024 දෙසැම්බර් 20 දින භෞතිකව පරීක්ෂා කිරීමේදී තොග පොත් දෛනිකව යාවත්කාලීන කර නොතිබුණු අතර තොග කළමනාකරණය සඳහා සියලු කටයුතු ආවරණය වන පරිගණක මෘදුකාංගයක් භාවිතා කර නොතිබුණි.

නඩත්තු ගබඩාවේ තොග කළමනාකරණය සඳහා පරිගණක පැකේජයක් භාවිතා කිරීමට කටයුතු කරනු ලබන බව.

තොග ලේඛන යාවත්කාලීන කිරීමටත්, තොග කළමනාකරණය සඳහා සියලු කටයුතු ආවරණය වන පරිගණක පැකේජයක් භාවිතා කිරීමටත් කටයුතු කළ යුතුය.

3.2 ප්‍රසම්පාදන කළමනාකරණය

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
විශ්වවිද්‍යාලයේ ව්‍යාපෘති 11කට අදාළව එකතු වටිනාකම රු.46,364,339ක් වූ රැඳවුම් මුදල්වලට අදාළ වගකීම් කාලය ඉකුත් වී වර්ෂ 11 සිට මාස 05 දක්වා කාලයක් ගතවී තිබුණද අදාළ මුදල් නිදහස් කිරීමට කටයුතු කර නොතිබුණි.	රු.533,393ක මුදලක් නිදහස් කර ඇති බවත්, රු.1,023,823ක් ආදායමට ගැනීමට කටයුතු කරන බවත් ඉතිරි මුදල් සම්බන්ධයෙන් නිදහස් කිරීමට හා සුදුසු පරිදි අවශ්‍ය කටයුතු කරන බව.	වගකීම් කාලය ඉකුත් වූ රැඳවුම් මුදල් සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග නොපමාව ගතයුතුය.

3.3 නිෂ්කාර්ය හෝ උෞන උපයෝජිත දේපල, පිරිසත හා උපකරණ

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) උසස් අධ්‍යාපනය පුළුල් කිරීම සහ සංවර්ධනය කිරීම වේගවත් කිරීමේ ව්‍යාපෘතිය (AHEAD) මගින් වයඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය, තාක්ෂණ පීඨය සහ පශු සම්පත්, ධීවර හා පෝෂණ පීඨ වෙත 2020 හා 2021 වර්ෂවලදී ලබාදී තිබුණු රු.8,013,485ක රසායනාගාර උපකරණ 2024 දෙසැම්බර් 31 දින වන විටත් නිෂ්කාර්යව පැවතුණු අතර රු.6,168,402ක් වටිනා රසායනාගාර උපකරණවල වගකීම් කාලය 2024 ජුනි වන විට අවසන් වී තිබුණි.	RT- PCR යන්ත්‍රය හා පීඨ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් පිළිවෙළින් විද්‍යාගාරයේ හා Fume Hood with Centrifugal Fan නිම කර නොමැති නිසා ප්‍රයෝජනයට ගැනීමට නොහැකි වී ඇති බව. Biosafety Cabinet උපකරණය උපාධි හා පශ්චාත් උපාධි පාඨමාලාවන්ට අදාළව සිදු කරනු ලබන පරීක්ෂණ කටයුතුවලට අවස්ථානුකූලව භාවිතා කරන ලද බව.	සම්පත් කාර්යක්ෂමව හා උපරිම ඵලදායීත්වයෙන් යුතුව උපයෝජනය කළ යුතුය.
(ආ) 2020 වර්ෂයේ ඉදිකිරීම් කටයුතු නිමකර වෛද්‍ය පීඨයට භාරදී තිබුණු රු.23,159,226ක් වටිනාකමින් යුත් ප්‍රජා මධ්‍යස්ථානය වර්ෂ 05 කට ආසන්න කාලයක සිට උෞන උපයෝජිතව පැවතුණි.	2019 වසරේ වෛද්‍ය පීඨය ඉදිකරන විට අනාගත වැඩසටහනක් ලෙස ඉදිකලද විවිධ හේතු මත ස්ථීර සැලැස්මකට ප්‍රජා වෛද්‍ය මධ්‍යස්ථානය ඉදිකිරීමට වර්තමානයේ අපොහොසත්ව ඇති අතර ආර්ථික දුෂ්කරතා අවධියේ ලැබුණු ආධාර රැස් කිරීමටත් වෛද්‍ය පීඨයේ වාට්ටු සඳහා ලැබුණු උසස් තත්වයේ ඇඳවල් ගබඩා කර ආරක්ෂා සහිතව තැබීමටත් භාවිත කරන බව.	අදාළ ගොඩනැගිල්ල අපේක්ෂිත කාර්යය සඳහා භාවිතා කිරීමට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතුය.